

මූලික තොරතුරු පත්‍රිකාව

SMS බැංකු සේවාව

නිෂ්පාදනයේ ස්වභාවය	මූලිකාංග සහ ප්‍රතිලාභ	මූලික තැන්පතුව සහ ගාස්තු	පහසුකම් ලබාගන්නා පිළිවෙල	මූලික නියමයන් සහ කොන්දේසි
<p>SMS බැංකු සේවාව හරහා ඔබට ඕනෑම තැනක සිට ඔබේ බැංකු ගිණුම පරීක්ෂා කළ හැකිය.</p>	<ul style="list-style-type: none"> ගනුදෙනුවක් සිදුකරන සෑම අවස්ථාවකදීම ඔබට SMS පණිවිඩයක් ලැබෙනු ඇත. 	<p>ලියාපදිංචි වීමේ ගාස්තුව රු. 350/=</p> <p>වාර්ෂික ගාස්තුව රු. 350/=</p> <ul style="list-style-type: none"> ගාස්තු සම්බන්ධ වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා https://www.sdb.lk/en/fees-and-charges වෙබ් අඩවියට පිවිසෙන්න. 	<ul style="list-style-type: none"> SDB ගිණුමක් විවෘත කළ යුතුයි. <p>වැඩිදුර විස්තර ලබා ගැනීම සඳහා 011 5411411 දුරකතන අංකය හරහා අපේ සේවා මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් ඔබට ළඟම SDB ශාඛාවට පිවිස අදාළ තොරතුරු ලබාගන්න.</p>	<p>ගනුදෙනුකරුගේ විස්තර සමඟ ජංගම දුරකතන අංකයද බැංකුවට ලබා දිය යුතු වේ.</p>

පැමිණිලි සිදු කරන පිළිවෙල:

ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ යෝජනා සහ පැමිණිලි පහත සඳහන් ආකාරයට යොමු කළ හැක.

- 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ 011 2832571 දුරකතන අංකය/customercare@sdb.lk ඊ මේල් ලිපිනය හරහා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති පාරිභෝගික පැමිණිලි අංශයට යොමු කිරීමෙන් හෝ පැමිණිලි භාර ප්‍රධාන නිලධාරියා වෙත headfcp@SDB.lk ඊ-මේල් ලිපිනය හරහා පැමිණිලි යොමු කිරීම සිදු කළ හැක. පැමිණිලි සිදු කරන පිළිවෙල පිළිබඳව වැඩිදුර විස්තර සඳහා <https://www.sdb.lk> යොමුව හරහා අපේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ පැමිණිලි තැපැල් මඟින් යොමු කිරීමට: භාර නිලධාරී - පාරිභෝගික පැමිණිලි භාර ගැනීමේ අංශය, ප්‍රධාන කාර්යාලය, SDB බැංකුව, අංක 12, එඩ්මන්ටන් පාර, කිරුළපන, කොළඹ 06.

අපේ නිෂ්පාදන සහ සේවාවන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අප හා සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය නම් සම්පතම ශාඛාවට පිවිස හෝ අපේ දුරකතන සේවා මධ්‍යස්ථානය අමතා හෝ එය සිදුකළ හැක. සම්පතම SDB ශාඛාව පිළිබඳව දැන ගැනීමට 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් <https://www.sdb.lk> යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.



#ඔබවච්චන